

හතරවන තේමාව - යාවිඤ්ඤාවෙන් පෝෂණය ලබා දෙව්සම්ඤාණන් සමඟ ගැඹුරු සම්බන්ධතාවය

23

4.1. නිරතුරු යාවිඤ්ඤාව අප ජීවිතයට ශක්තියකි.



ඔබ දිනකට යාවිඤ්ඤා කරන අවස්ථා සියල්ල
සිතට නඟා ගත හැකි ද?

ඒ අවස්ථා සියල්ල සංඛ්‍යාත්මක ව
පැවසීමට ඔබට හැකි ද? යාවිඤ්ඤාව යනු කුමක්
ද? කියා ඔබගෙන් ඇසුවහොත් ඔබ ඊට දෙන
පිළිතුර කුමක් ද? ඒ ගැන සිතා බලන්න. ඔබගේ
අදහස කෙටියෙන් ලියා දක්වන්න.

ඔබ ලියූ අදහස පහත සඳහන් පිළිතුර සමඟ කොතෙක් දුරට ගැලපේ දැ යි විමසන්න.

යාවිඤ්ඤාව යනු දෙවියන් වහන්සේ හා
මිනිසා අතර ඇතිවන සංවාදයකි.
නැතහොත් අපගේ හදවත්
දෙවියන් වහන්සේට එසවීමකි.

මේ සංවාදය ස්තර දෙකක් මත සිටිනා දෙපාර්ශ්වයක් අතර සිදුවන්නකි.


එනම් දෙවියන් වහන්සේ (මැවුම්කරු) හා මනුෂ්‍යයා (මැවිල්ල) අතර ඇතිවන සංවාදයකි.

මේ සංවාදයට මනුෂ්‍යයන් වන අප ඇතුළත් විය යුතු වන්නේ ගැඹුරු විශ්වාස තුළ පිහිටා සිතින් හා හදවතිනි. මේ සංවාදයට ගැඹුරින් ඇතුළු වූ තරමට ම අපට ලැබෙන එළ ප්‍රයෝජන බහුල ය.

එයට හේතුව අප හා සංවාදයට මුල පුරන දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණ ප්‍රේමය, දයාව, විශ්වාසය බලාපොරොත්තුව හා ශුද්ධවන්තභාවය අප තුළ ක්‍රමයෙන් රෝපණය වන හෙයිනි. එසේනම් දැන් අපි යාවිඤ්ඤාව පිළිබඳ පෙරට වඩා ගැඹුරු අර්ථ කථනයක් ලබා ගැනීමට උත්සාහ කරමු.

දෙවියන් වහන්සේට
නිරතුරු වන්දනා, ස්තූති ප්‍රශංසා කිරීමත්,
අපට අවශ්‍ය දේ ඉල්ලා ගැනීමත්,
උත්වහන්සේ වෙත
සිත යොමු කිරීමත් යාවිඤ්ඤාව වේ.

මහෝපදේශය



එසේ නම් පුරාණ ගිවිසුම තුළ තෝරා ගත් නායකයන්ටත් ඔවුන් මඟින් තෝරා ගත් ජනතාවටත් අනාවරණය වීම හේතු කොටගෙන මේ සංවාදය ඇරඹූ බව ඔබ මතකයේ තබාගත යුතු කරුණකි.

යාචිඤාව කිතුනු අපගේ දිවි ගමනේ ප්‍රධානතම අංගයක් විය යුතු ය. ඔබ මෙය පිළිගන්නෙහි ද? එයට හේතු ලියා දක්වන්න.

1.

2.

යාච්ඤාව විවිධ ස්වරූප ගනී.

- ❑ මිනිස් ජීවිතයේ දුක හා සතුට දෙවිඳුන්ට පිදීමකි.
- ❑ දෙවිඳුන්ට හා අන් අයට විරුද්ධ වූ වැරදි අඩු පාඩුකම් වෙනුවෙන් සමාව පතා කෙරෙන සංවාදයකි.
- ❑ මිනිස් අවශ්‍යතා පතා දෙවිඳුන් වෙත කෙරෙන ඉල්ලීමකි.
- ❑ දෙවිඳුන් වෙත මිනිස් හදවතින් එන ප්‍රශංසාවකි.

මේ සෑම අවස්ථාවක් ම අර්ථවත් සම්බන්ධතාවයක් සඳහා දෙවිඳුන් වෙත තම හදවත හා මනස යොමු කළ යුතු ය.

යාච්ඤාව නමැති සංවාදය ගැඹුරු විශ්වාසය මත පදනම් වී ගොඩ නැගුනකි. මේ ද්විපාර්ශවික සංවාදය ඒක පාර්ශවික වූ තැන සංවාදය පළවූ වේ. දෙවි මිනිස් සංවාදය බිඳී යෑම, මිනිස් දිවියේ ආත්මික ආලෝකය නිවී යාමකි. එවිට මනුෂ්‍යයා හුදකලා වී අසරණ වී අවිනිශ්චිත තත්ත්වයට පත් වේ.

එහෙයින්

අපගේ ජීවිත ආලෝකවත් වීම සඳහා
නිරන්තර යාච්ඤාව අත්‍යවශ්‍ය අංගයකි.

අද බොහෝ දෙනෙකුට නිරන්තර යාච්ඤාවේ යෙදීමට නොයෙකුත් බාධක ඇත.

- ❑ දෛනික ජීවිතයේ විවිධ කාර්යයන් නිසා යාච්ඤාව සඳහා කාලය යොදා ගැනීම දුෂ්කර යැයි සිතයි.
- ❑ යාච්ඤාව සඳහා මනස මෙහෙයවීම වෙහෙසකර බව සිතයි.

- ❑ කාලය මිඩංගු කරමින් යාවිඤා කළ ද ඉන් ලැබෙන ප්‍රයෝජන අල්ප බව සිතයි.
- ❑ දෙවියන් වහන්සේ සර්ව බලධාරී, සර්ව සාධාරණ නිසා තමාට අවශ්‍ය දේ ඉල්ලුවත් නැතත්, ඔවුන්වහන්සේ එය දෙන බව සිතයි.

● නිරන්තර යාවිඤාවේ යෙදීමට ඔබට ඇති බාධා දෙකක් ලියා දක්වන්න.

1.
2.

ඔබට කොතරම් බාධක පැමිණියත්, ඔබ දෙවිඳුන්ට යාවිඤා කිරීම අවශ්‍ය වන්නේ කුමක් නිසා දැ යි සිතා බලන්න.

අප කරන යාවිඤා මගින් අපගේ දුබලකම හා අපගේ සීමිත බව වටහා ගැනීමට හැකිවේ. අපගේ මෙලොව ජීවිතයේ අනිත්‍ය බව, අප තුළ ඇති වන කළකිරීම හා බිය, යාවිඤාව මගින් තුනී කරගත හැකි ය. එ මගින් අපගේ විශ්වාසය ශක්තිමත් වේ. අපගේ ජීවිතයේ අවසාන අරමුණ වන දෙවියන් වහන්සේ කරා යන ගමන ශක්තිමත් කර ගැනීමට යාවිඤාව අවියක් වේ.

අපි නිතර යාවිඤා කළ යුත්තෙමු.

කිතුනුවකු වශයෙන් ඔබ අධෛර්යය නො වන්න. දෙවිඳුන් කෙරෙහි අවල විශ්වාසය තබමින් යාවිඤාව පටන් ගන්න. හක්තියෙන් හා අර්ථවත් ව යාවිඤා කරන්න. එසේ ම දිනපතා නොකඩවා ම යාවිඤා කරන්න. එවිට

ඉල්ලන්න ඔබට ලැබේ. සොයන්න ඔබට සම්බ වේ.
තට්ටු කරන්න දොර අරිනු ලැබේ.

(මතෙව් 7:7)



ගෘහස්ථ සභාව හෙවත් කිතුනු පවුල යාවිඤ්ඤාව උගන්වන පළමු පාසල වේ. ආශිර්වාදකාර බන්ධනය නමැති සක්‍රමේන්තුවෙන් ආශිර්වාද ලත් කිතුනු පවුල ගෘහස්ථ දේවස්ථාන ලෙස සලකනු ලබන්නේ ඒ තුළ දෙවියන් වහන්සේගේ දරුවන් යාවිඤ්ඤා කිරීමට හා එම යාවිඤ්ඤා අනුව ජීවත් වීමට ශක්තිය ලැබෙන බැවිනි. දිනපතා පවුල් යාවිඤ්ඤාව හෙවත් ජපමාලය යාවිඤ්ඤා කිරීම සම්බන්ධයෙන් කුඩා දරුවන් ගෙදර දී ලබන පළමු අත්දැකීමයි.

- ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටින තම සහෝදර සහෝදරියන් යාවිඤ්ඤාව සඳහා මෙහෙයවීම පූජකවරුන්ගේ සහ පැවිදි අයගේ ප්‍රධාන වගකීමක් වේ.
- තාපසයන්, පැවිදි වූවන් හා කන්‍යා සොහොයුරියන් තමන්ගේ මුළු ජීවිතය ම යාවිඤ්ඤාව වෙනුවෙන් කැප කර ඇත.
- ධර්මෝපදේශකයන් හා යාවිඤ්ඤා කණ්ඩායම් ද නිරන්තර ව යාවිඤ්ඤා ජීවිතය ගත කරන අය ය.

නිරන්තර යාවිඤ්ඤාව සඳහා විශේෂයෙන් කැප වී සිටින අප කීප දෙනෙකු නම් කිරීමට ඔබට හැකි දෑ යි මඳක් සිතා බලන්න.

- 0
- 0

යාවිඤ්ඤාව, එහි ඇති වැදගත්කම, යාවිඤ්ඤා කළ යුතු අවස්ථා ගැන දැනගත් අපි දැන් යාවිඤ්ඤා කළ යුතු විශේෂ ස්ථාන තිබේ දෑ යි සොයා බලමු.

දෙවියන්වහන්සේ සෑම ස්ථානයක ම එක ලෙස වැඩ සිටින නිසා අපට ඕනෑ ම ස්ථානයක යාවිඤ්ඤා කිරීමට පුළුවන.

යාවිඤ්ඤා කිරීම සඳහා දේව මන්දිර, යාවිඤ්ඤා මධ්‍යස්ථාන, භාවනා මධ්‍යස්ථාන ආදී නිසංසල තැන් වඩාත් උචිත වේ.

ක්‍රිස්තුන් වහන්සේ ද නිසංසල පරිසරයක් තමන් වහන්සේගේ යාවිඤ්ඤාව සඳහා තෝරා ගත් සේක.

එකෙණෙහි ම ඔවුන්වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්‍රාවකයන්ට ද ඔරුවට නැගී තමන්ට පෙරවූව බෙන්සයිදාව බලා එගොඩට යන්න අණ දුන් සේක. උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාවිඤ්ඤා කරනු වස් කන්දට නැගුණු සේක.

(මාක් 6:4546)

දිනපතා එකම ස්ථානයක සහ නියමිත වේලාවකදී යාවිඤ්ඤා කිරීමට උත්සාහ ගන්න. එය යාවිඤ්ඤාවේ වර්ධනයක් හා ප්‍රගතියක් ලබා ගැනීමට සහාය වනු නිසැක ය. ඔබ මෙය අත්හදා බලන්න. ඔබගේ අත්දැකීම් පංති කාමරය තුළ බෙදා ගන්න.

කිතුනු ජීවිතය රඳා පවතිනුයේ යාවිඤ්ඤාව තුළ යි. මෙය පෞද්ගලික හෝ සාමූහික යාවිඤ්ඤාව විය හැකි ය. සැබෑ කිතුනුවකු වීමට යාවිඤ්ඤාව මහෝපකාරී වේ. එසේ වන්නේ

- ❑ යාවිඤ්ඤාව තුළ දෙවිඳුන් හමුවීම.
- ❑ උන්වහන්සේ හා ගැඹුරින් සම්බන්ධ වීම.
- ❑ දේව දරුවන් මෙන් දේව ගුණාංග ජීවිතයට ඇඳා ගැනීමට හා වර්ධනය කර ගැනීමට හැකිවීම නිසා ය.

ඔබගේ දූත ගැනීම සඳහා..

යාවිඤ්ඤාව මගින් ඔබගේ ආධ්‍යාත්මික ගුණ වගාවට අවශ්‍ය පෝෂණය ලැබේ. කිතුනු ආධ්‍යාත්මික ජීවිතයේ අවසාන අරමුණ වූ දෙවියන් වහන්සේ වෙත ලඟා වීමට යාවිඤ්ඤාව අත්‍යවශ්‍ය ය. ශුද්ධ බයිබලය ඇසුරින් යාවිඤ්ඤාවට අදාළ කරුණු ගැඹුරින් අධ්‍යයනය කළ හැකි ය. යාවිඤ්ඤාව තුළින් ශුද්ධාත්ම ගමනක යෙදෙමින් ජීවිත අභියෝගවලට මුහුණ දිය හැකි ය. වර්තමාන සංකීර්ණ සමාජයේ ජීවත්වෙමින් කාලයේ සලකුණු තේරුම් ගෙන තමාට පැවරී ඇති කාර්යය නොවලභා ඉටු කිරීමට අවශ්‍ය දැනුම එයින් ලබා ගත හැකි ය.